

## **REGISTRATION OF DEATH OUTSIDE SRI LANKA**

### **CHECK LIST**

**For each supporting document, original document + 1 set of photocopies should be submitted.**

**All Photocopies Should Be Submitted in A4 Size. Copies of both sides of each certificate/ card should be submitted. For passports; copies of the bio-data page and the observation page should be submitted.**

**Translations in lieu of originals not accepted.**

**Please "√" the checklist and attach it to the application before submitting the documents**

- \* Denotes mandatory criterion
- ^ If applicable

S. No	Registration of Death	Applicant Checklist		Officer Checklist
		Original	Photocopy	
1	Death Registration Form B11 OR B15*		Not Required	
2	Death Certificate issued by the relevant government authority where death occurred*			
3	Doctor's certificate of the cause of death/ certificate issued by the Department of Human Services*			
4	Birth Certificate of the Deceased*			
5	Dual Citizenship Certificate of the Deceased ^			
6	Current Passport of the Deceased*			
7	Proof for the informant's relationship*  7.1 Informant's Birth Certificate 7.2 Informant's Marriage Certificate			
8	Informant's Valid Passport and copy of the bio data page & observation page*			
9	Documentary proof for confirmation of repatriation/cremation or burial of the human remains*:  9.1 Cargo receipt^  9.2 Certification of cremation^  9.3 Burial documentation^			

**කාලය ඉකුත් වී මරණයක් ලියාපදිංචි කිරීම පිණිස සැලසිය යුතු මරණ විස්තර ප්‍රකාශය**  
 (36 වෙනි වගන්තිය)

**කාලතාමුඛීය ප්‍රකාශනයක් සමඟින් මරණයක් සම්බන්ධයෙන් මෙහි පහත ප්‍රකාශ කරන විස්තර මගේ දැනීමේ හා විශ්වාසයේ ප්‍රකාර සැබෑ බව හා නිවැරදි බව ද, මරණය සිදුවී, නැතහොත් ගෘහයක් හෝ ගොඩනැගිල්ලක් නොවන ස්ථානයක තිබී මෘතයෙහි සම්බන්ධ, මාස තුනක් දැකුණදී මරණය ලියාපදිංචි කිරීමට නොහැකි වූයේ මෙහි පහත සඳහන් කාරණය හේතු කොටගෙන බව ද,**

**DECLARATION OF PARTICULARS RELATING TO DEATH FOR PURPOSES OF LATE REGISTRATIONS**  
 (Section 36)

I, the undersigned, do hereby solemnly and truly declare that the particulars stated below relating to an unregistered death, are true and correct to the best of my knowledge and belief, and that the death has not been registered within three months from its occurrence or from the finding of the corpse in a place other than a house or a building, for this reason, viz-

I, the undersigned, do hereby solemnly and truly declare that the particulars stated below relating to an unregistered death, are true and correct to the best of my knowledge and belief, and that the death has not been registered within three months from its occurrence or from the finding of the corpse in a place other than a house or a building, for this reason, viz-

I, the undersigned, do hereby solemnly and truly declare that the particulars stated below relating to an unregistered death, are true and correct to the best of my knowledge and belief, and that the death has not been registered within three months from its occurrence or from the finding of the corpse in a place other than a house or a building, for this reason, viz-

I, the undersigned, do hereby solemnly and truly declare that the particulars stated below relating to an unregistered death, are true and correct to the best of my knowledge and belief, and that the death has not been registered within three months from its occurrence or from the finding of the corpse in a place other than a house or a building, for this reason, viz-

1.	(අ) මරණය සිදුවූ දිනය இறந்த திகதி Date of Death (ආ) මරණය සිදුවූ ස්ථානය இறந்த இடம் Place of Death (ඉ) ලියාපදිංචි කළ යුතු කොට්ඨාසය හා දිස්ත්‍රික්කය பதிவுப் பிரிவும் பெரும்பகுதியும் Registration Division and District	
2.	සම්පූර්ණ නම முழுப் பெயர் Full Name	
3.	ස්ත්‍රී පුරුෂ භාවය සහ ජාතිය <sup>1</sup> பால் தேசிய இனம் <sup>1</sup> Sex and Race <sup>1</sup>	
4.	වයස / වයස / Age	
5.	තත්ත්වය නොහොත් වෘත්තිය அந்தஸ்து அல்லது தொழில் Rank or Profession	
6.	මව්පියන්ගේ සම්පූර්ණ නම <sup>2</sup> பெற்றோரின் முழுப் பெயர் <sup>2</sup> Parents' full names <sup>2</sup>	පියා தந்தை Father මව தாய் Mother
7.	මරණයට හේතුව හා ආදාහන හෝ භූමදාන කළ ස්ථානය மரணத்தின் காரணம் மற்றும் பிரேதத்தை அடக்கம் செய்த அல்லது தகனஞ் செய்த இடம் Cause of Death and place of burial or cremation	

<sup>1</sup> දෙමළ ජාතිකයින් හෝ “ලාංකික මරක්කල” ජාතිකයින් “ලාංකික දෙමළ” හෝ “ලාංකික මරක්කල” නැතහොත් “ඉන්දියානු දෙමළ” හෝ “ඉන්දියානු මරක්කල” කියා පවස්ථානුකූලව විස්තර කළ යුතුයි.

<sup>2</sup> අවජාතක දරුවකු සම්බන්ධයෙන් වූ කලී, මව් පිය දෙදෙනාම එකට මේ ප්‍රකාශය අත්සන් කිරීමෙන් මවුන්ගේ කැමැත්ත පෙන්නුම් වීමට අවශ්‍ය වන පියාගේ නම දැකුණක් නොකළ යුතුයි. එසේ දෙදෙනාම එකට කැමැත්ත ප්‍රකාශ නොකළ විට පියාගේ නම නොයොදා “මව්පියන් අවිවාහකයි” යන වචන මවගේ නමට පසුව දැකුණක් කරනු.

<sup>1</sup> தமிழர் அல்லது சோனகரை “இலங்கைத் தமிழர்” அல்லது “இலங்கைச் சோனகர்” அல்லது “இந்தியத் தமிழர்” அல்லது “இந்தியச் சோனகர்” என விபரித்தல் வேண்டும்.

<sup>2</sup> ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනයක් සම්බන්ධයෙන් මවුන්ගේ සමඟින් මරණයක් සම්බන්ධයෙන් මෙහි පහත ප්‍රකාශ කරන විස්තර මගේ දැනීමේ හා විශ්වාසයේ ප්‍රකාර සැබෑ බව හා නිවැරදි බව ද, මරණය සිදුවී, නැතහොත් ගෘහයක් හෝ ගොඩනැගිල්ලක් නොවන ස්ථානයක තිබී මෘතයෙහි සම්බන්ධ, මාස තුනක් දැකුණදී මරණය ලියාපදිංචි කිරීමට නොහැකි වූයේ මෙහි පහත සඳහන් කාරණය හේතු කොටගෙන බව ද,

<sup>1</sup> Tamils or Moors must be described as “Ceylon Tamil” or “Ceylon Moor” or “Indian Tamil” or “Indian Moor” as the case may be.  
<sup>2</sup> In the case of an illegitimate child the name of the father should not be entered except with the joint consent of both parent which should be signified by their signing this declaration. In the absence of such joint consent the name of the father should be omitted and the words “parents not married” entered after the name of the mother.

